



## සෞඛ්‍යවත් ආහාර පුරුදු ඇති කර ගනීමු

ඁරීරයේ වර්ධනයටත්, සෞඛ්‍ය සම්පන්නව සිවේමට හා ලෙඩි රෝගවලින් සුවය ලැබේමටත්, ඁරීරයට ගක්තිය ලබා ගැනීමටත් ආහාර අවශ්‍ය වේ. ආහාරවලින් කුසැහින්න නිවෙනවා සේ ම තෘප්තිමත්හාවයක් ද ලැබේ. එබැවින් නිවැරදි ආහාර රටාවක් පවත්වා ගෙනයාම කාඩික හා මානසික යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.

6 වන ගේණයේ දී ඔබ සෞඛ්‍යවත් ආහාරයක අවශ්‍යතාව, සෞඛ්‍යවත්ව ආහාර ගැනීම සඳහා සැලකිලිමත් විය යුතු අංග සහ පෝෂණ ගැටලු පිළිබඳ දැනුමක් ලබා ඇත.

---

මෙම පාඨමෙන් ආහාරවේලක අඩංගු විය යුතු පෝෂකාංග, ආහාර පිරමිඩිය, සෞඛ්‍යවත් ආහාර සහ සෞඛ්‍යයට අහිතකර ආහාර, ආහාරවල පාරම්පරික වටිනාකම් යන කරුණු හදාරා සෞඛ්‍යවත් ආහාර රටාවක් ඇති කිරීමට ඔබට දායක විය හැකි ආකාරය අවබෝධ කර ගනීමු.

---



### ආහාරයෙන් ලැබෙන පෝෂනපද්‍රේරා

අප ගන්නා ආහාරවලින් ලැබෙන පෝෂා පදාර්ථ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

1. මහාපෝෂක - කාබේහසිඩ්ටි (පිෂ්ටය), ප්‍රෝටීන්, ලිපිඩ (තේල් හා මේදය)
2. ක්ෂේදපෝෂක - විටමින්, බනිජ ලවණ

මහාපෝෂක හා ක්ෂේදපෝෂක ඁරීරයේ පැවත්මට දෙක වන ආකාරය සරලව පහත දැක් වේ.

ආහාරපානවලින් ඔබේ ඁරීරයට ලැබෙන ගක්තිය මතිනු ලබන්නේ කැලරිවලිනි. කාබේහසිඩ්ටි ගුෂ්ම එකකින් කැලරි හතරක් ද ප්‍රෝටීන් ගුෂ්ම එකකින් කැලරි හතරක් ද මේදය ගුෂ්ම එකකින් කැලරි නවයක් ද ලෙස ඁරීරයට ගක්තිය ලැබේ. ඁරීරයේ මතා පැවැත්ම හා වර්ධනය සඳහා මහා පෝෂක විශාල



ප්‍රමාණවලින් අවශ්‍ය වේ. ගරීරයේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට විවෘතින් හා බනිජ ලවණ අඩු හෝ සූළ ප්‍රමාණවලින් අවශ්‍ය වේ.

ගරීරයේ මනා පැවැත්ම සඳහා මෙම පෝෂ්‍යපදාර්ථ වර්ග දෙක ම අවශ්‍ය වේ.



## මහා පෝෂක හා ක්‍රියා පෝෂක අපට වැදගත්වන ආකාරය මහා පෝෂක

9.1 වැඩුව

පෝෂ්‍ය පදාර්ථය	අඩංගු ආහාර	කාර්යයන්
1. කාබෝහයිබේටි	බත්, කොස්, පාන්, ඉදිඇඟ්ප, පිටිටු, රෝටි අල වර්ග (අර්තාපල්, බතල) පැණි රස ආහාර (සිනි, උක්, රසකැවිලි)	ක්‍රියා ලබා දීම රැඳිර ග්ලුකොස් මට්ටම පවත්වා ගැනීම
2. ප්‍රෝටීන් සත්වමය ප්‍රෝටීන් භාකමය ප්‍රෝටීන්	මස්, මාලු, බිත්තර, කරවල, හාල්මැස්සන්, පියලිඛැට, රනිල බෝග, සෝයා නිෂ්පාදන	ගරීරයේ පටක, ඇස්ලී වර්ධනයට සහ අලුත්වැඩියාවට ආධාර වීම
3. ලිපිඩ (තෙල් හා මේදය)	පොල්, රටක්ස්, යොදය සහිත කිරී, කිරී ආහාර (බටර්, විස්), මස්, පොල් තෙල්, පාම් තෙල් වැනි තෙල් වර්ග	ක්‍රියා ලබා දීම මේදයේ දිය වන විටමින් උරා ගැනීමට උපකාර කිරීම



9.1 රුපය



## କ୍ଷେତ୍ର ପେରେଷନ୍

ଵିଭିନ୍ନ

9.2 ଲାଗୁ

ପେରେଷନ୍ ଅଧ୍ୟାର୍ଥୀ	ଆମଙ୍ଗ ଆହାର	କାର୍ଯ୍ୟଙ୍କଣ୍ଠ
ଵିଭିନ୍ନ A	କହ ପାହାରୀ ହୋଁ ତଥା କୋଳ ପାହାରୀ ଲାଲାଚ ହା ପଲତ୍ତୁର୍ଗ, ଜନ୍ମବୀ ଅକ୍ଷମା, ବିନ୍ଦୁର କହମଦ, କିରି, କିରି ଆହାର	ରାତ୍ରି ପେନୀମ ଵର୍ଦନାଯ, ପ୍ରତିକେତିଯ ଲୈଚି କିରିମ ଅଫ୍ରି ଵର୍ଦନାଯ ପ୍ରତନକ ସେୟବ୍ୟ ଏକ ଦ୍ଵିତୀୟ କିମ୍ବା ସେୟବ୍ୟ ଏକ ଦ୍ଵିତୀୟ
ଵିଭିନ୍ନ B (B-1, B2, B6, B12)	ନିମ୍ନଭୂମି ଜନ୍ମବୀ ବିନ୍ଦୁର କହମଦ, ଶିକ୍ଷଣ, ଅଭେ ଵର୍ଗ, ସେୟା ବେଳୀଂଲି	ହାତ୍ୟ, ଜେନାଯ୍ ହା ଶିରଣ ପଦ୍ଧତିବଳ ମନା ଶ୍ରୀଯାକାରିନ୍ଦ୍ରିଯାବଳୀ ଆଧାର ଲିମ
ଵିଭିନ୍ନ C	ଅଭ୍ରିଲ୍ ଜନ୍ମବୀ ନାରଂ ଲୈକିନ୍ (ଶିରିକ୍ କୁଳାଯେ) ପଲତ୍ତୁର୍ଗ	ପରକ ଵର୍ଦନାଯ ହା ଅଭ୍ରିଲ୍ ଲୈକିନ୍ କୁଳାଲ ଜ୍ଞାନ ଲିମାଟ ଲ୍ରିମ ଲିମ ପ୍ରତିକେତିକରଣ ପଦ୍ଧତିଯେ ଶ୍ରୀଯାକାରିନ୍ଦ୍ରିଯାବଳୀ ଦ୍ୟକ ଲିମ
ଵିଭିନ୍ନ D	ବୀଜ୍, ବୀରି, ବିନ୍ଦୁର କହମଦ, ଡୋଢି ଜନ୍ମବୀ କିରି, ମାଲ ତେଲ୍ (ଲ୍ରିମାନ ହିର୍ଗ ଲିଲିଯେନ୍ ଵିଭିନ୍ନ D ଜ୍ଞାନାବୀକାର ମ ଉରିରାଯେ ନିଶ୍ଚିପ୍ତାଦିନାଯ ଲେବି)	ଅଫ୍ରି, ଦ୍ଵିତୀୟ, ପରକ ଵର୍ଦନାଯର ଦ୍ୟକ ଲିମ
ଵିଭିନ୍ନ E	ଶିକ୍ଷଣ, ବିନ୍ଦୁର କହମଦ, ବୀରି, କୋଳପାହା ଲାଲାଚ, ଧାନ୍ୟ ଵର୍ଗ	କିମ୍ବା ସେୟବ୍ୟ ଏକ ଦ୍ଵିତୀୟ
ଵିଭିନ୍ନ K	ନିଲିତି, ସେୟା ବେଳୀଂଲି, ମୋକୋଳି, ଗେବୀଲା, କ୍ରୈରାରି, ମଲ୍ଲଗେବୀଲା, ବେଳୀଂଲି, ନିଲିତି, ମିଦି, ପେଯାରସ୍, ଲିଯାଲି ମିଦି	ରୂପକାରୀ କ୍ରୈରାରି ଗୈଟିମାଟ ଲ୍ରିମାନ ଲିମ



## බනිජ ලවණ

9.3 වගුව

කැල්සියම්	කිරි හා කිරි නිෂ්පාදන, පලා වර්ග, මාශ බෝග, වියලි හාල්මැස්සන්, කුබා මාලි	දත් සහ අස්ථී වර්ධනය
පොස්පරස්	කිරි, විස්, බිත්තර, ඇට වර්ග, මාලි, මූහුදු බෙල්ලන්, සේර්යා, මාශ බෝග	අස්ථී හා දත් ගක්තිමත් වීම
යකඩ හීම් යකඩ හීම් නොවන යකඩ	මස්, පිකුදු, මාලි, වියලි හාල්මැස්සන්, කරවල, බිත්තර පියලි හා රනිල බෝග, තද කොල පැහැති පලා (සාරණ, තම්පලා, මුරුගා)	රැඳිරයේ හිමොගලොඩින් සැදීම මතක ගක්තිය ඇති වීම
අයඩින්	මාලි, මූහුදු ආහාර, අයඩින් මිශ්‍ර ලුණු, බිත්තර, විස්, කොල පැහැති එළවුල	ගලගන්චය ඇති වීම වැළක්වීම මන්දුමුද්ධික හාවය ඇති වීම වැළක්වීම ගබසා වීම වැළක්වීම
සින්ක්	මූහුදු ආහාර, නිවිති, වට්ටක්කා ඇට, කුෂ්‍ර, ලාඟැමස්, කුකුල්මස්, බෝංඩි, හතු, පිකුදු, ධාන්‍ය වර්ග	එන්සයිමවල ක්‍රියාකාරිත්වය මාංග පේශී, අස්ථී හා සමෙහි වර්ධනය



9.2 රුපය

නොමිලේ බෙදාහැරීම සඳහා ය.

- යකඩ උග්‍රනතාව බහුලව පවතින පෝෂණ උග්‍රනතාවකි. යකඩ උග්‍රනතාව තිසා ඇති වන රක්තභීනතාවය අඩු කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සතිපතා සති 24ක් ලබා දෙන යකඩ, ගෝලික් අම්ලය සහ විටමින් C ලබා ගන්න.



බඳ එදිනෙදා කැමට ගන්නා ආහාර ක්ෂේර පෝෂක අඩිංගු ආහාර හා මහා පෝෂක අඩිංගු ආහාර ලෙස ගොනු කර පන්තියේ ප්‍රදානය කිරීමට ප්‍රවරුවක් සකසන්න



## ආහාරවල අඩිංගු තන්තු

ආහාරමය තන්තු යනු ගාකමය ආහාර මගින් අපට ලබෙන, ජ්‍රීරණයට ලක් නොවන සංස්කීර්ණ වේ. මෙවා ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරමින් මල සැදීම සහ පිට කිරීම පහසු කරයි.

තන්තු බහුල ආහාර කාණ්ඩ කිහිපයක් පහත දැක් වේ.

- කුරුටිට සහිත බාහාය
- පලා, පලතුරු, එළවුල් වර්ග
- කුෂ්ඨ, රටකුෂ්ඨ වැනි ඇට වර්ග,
- පියලි බාහාය උද්: සෝයා, කබිල, කවිපි, මූං ඇට, පරිප්පු

ආහාර වර්ගය අනුව ද ආහාරයේ ස්වභාවය අනුව ද එහි අඩිංගු තන්තුවල ප්‍රමාණය වෙනස් වන බැවින් තන්තු බහුල වන ලෙසට ආහාර ලබා ගත යුතු ය. උදාහරණයක් ලෙස අඩු කැලී ලෙස ආහාරයට ගන්නා විට තන්තු වැඩි ප්‍රමාණයක් ලැබේ. එහෙත් අඩු බීම සකස් කර පෙරා බීමට ගත් විට ලැබෙන තන්තු ප්‍රමාණය අඩු ය.



9.3 රුපය



## ඇමත්තම ගැනීම

තන්තු ආහාරයට එක්කර ගැනීම මගින් ලැබෙන වාසි



මල පහ  
කිරීම  
පහසු වීම

අන්තුය  
ආක්‍රිත  
පිළිකා  
අැති වීමේ  
අවදුනම  
අඩු කිරීම

ගරිරයේ  
බර පාලනය  
කර ගැනීමට  
දේශී වීම



දිදරය පිරුණු  
ගතියක් දැනීම  
නිසා වැඩිපුර  
ආහාර ගැනීම  
අඩු වීම

කොලේස්ටරෝල්, මේද  
අම්ල, ග්ලුකොස් වැනි  
කොටස් රුධිරයට උරා  
ගැනීම ප්‍රමාද කිරීම හා  
අඩු කිරීම

9.4 රුධිරය



## භාතිඥුයි බලමු

වෙළඳපාලේ ඇති ආහාර ලේඛල්වල තන්තු (Fiber) ප්‍රමාණය සටහන්ව ඇත්දැයී පරීක්ෂා කරන්න.

**තන්තු බහුල ආහාර වර්ග අඩංගු ලැයිස්තුවක් සකස් කරන්න.**





## ඡලය

ඡලය යනු ගරීරයට අත්‍යවශ්‍ය සිංසටකයකි. සාමාන්‍යයෙන් විශේෂ රසක්, ගණක් නොමැති, බාහිරව බලන විට ඇසට පෙනෙන, අපද්‍රව්‍ය අඩංගු නොවන ඡලය බොහෝ විට පිරිසිදු ඡලය ලෙස සැලකේ. බ්‍රෝමට සුදුසු ඡලය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇත්තේ pH අගය 6.6-7 අතර වූ ඡලයයි.

අපිරිසිදු ඡලය භාවිතය නිසා කොලරාව, පාවනය, උණසන්නිපාතය, සේංග මාලය වැනි රෝග ඇති විය හැකි ය. එබැවින් තීමට පෙර ඡලය උණු කර නිවා ගැනීමට අමතක නොකළ යුතු ය.

### අපට ඡලය අවශ්‍ය ඇයි?

1. ගරීරයෙන් අපද්‍රව්‍ය බැහැර වීමේ ක්‍රියාවලියට උදව් වීමට
2. ගරීරය විජලනයෙන් වළක්වා ගැනීමට
3. ගරීරයේ ජීරණ ක්‍රියාවලිය, අවශේෂණ ක්‍රියාවලිය, සංසරණ ක්‍රියාවලිය හා බහිස්පාවීය ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගැනීමට
4. ගරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට

### ඡල තුළසනාව


සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට ලිටර 1.5-2.0 (විදුරු 7-8) අතර ඡල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එහෙත් ගරීරයේ බර අනුව අවශ්‍ය වන ඡල ප්‍රමාණය වෙනස් වේ.

$$\text{දෙනීක ඡල අවශ්‍යතාව (ලිටර)} = \frac{\text{ගරීරයේ බර (Kg)}}{30}$$

ඡලය, ඡලය ලෙස පමණක් නොව විවිධ ආකාරයෙන් ගරීරයට ලැබේ. එසේ ම ඡලය ගරීරයෙන් පිට වී යයි.

ඡලය ගරීරයට ලබා ගන්නා ප්‍රමාණය හා ගරීරයෙන් පිට කරන ප්‍රමාණය අතර සමබරතාව ඡල තුළසනාව ලෙස හැඳින් වේ.





9.5 රුපය

කය වෙහෙසා වැඩි කිරීම, ක්‍රිඩා කිරීම හා වියලි කාලගුණ තත්ත්වවල දී ඡලය ගේරයෙන් වැඩිපුර පිට වේ. එවැනි අවස්ථාවල දී වැඩිපුර ඡලය පානය කිරීම මගින් මෙම ජල තුළයනාව නිසි පරිදි පවත්වා ගත හැකි ය.

ජල අවශ්‍යතාව අපට විවිධ කුම මගින් සපුරා ගත හැකි ය.

අප වැඩියෙන් වතුර බොන්නේ කෙසේ ද?



9.6 රුපය

පාඨම් කරන විට හෝ පරිගණකය ක්‍රියා කරවන විට මේසය මත බොන ලද ප්‍රමාණය දැක ගත හැකි ලෙස විනිවිද පෙනෙන වතුර බෝතලයක් තබා ගන්න



9.7 රුපය

ක්‍රිඩා කරන විට වතුර බෝතලයක් ලැය තබා ගන්න



නිවසෙන් බැහැරව යන විට පිරිසිදු වතුර බෝතලයක් නොවරදාවා ම රගෙන යන්න

9.8 රුපය



## ආහාර පිරමීඩය

එක් එක් ආහාර කාණ්ඩයෙන් දිනකට ගත යුතු ඒකක ගණන අනුපාතිකව පෙන්වුම් කර අදින ලද රුප සටහන ආහාර පිරමීඩය ලෙස හැඳින් වේ



### ආහාර කාණ්ඩය

- බත්, පාන්, ධාන්‍ය, අල වර්ග
- පලනුරු
- එළවුල
- කිරී සහ කිරී අඩංගු ආහාර
- මස්, මාල්, බිත්තර, පියලි ආහාර
- මෙදය සහිත ඇට වර්ග

### පෙනු 1ක් සමාන වන ප්‍රමාණය



9.9 රුපය

නොමිලේ බෙදාහැරීම සඳහා ය.

ආහාර කාණ්ඩය	අඩංගු පෝෂ්‍ය පදාර්ථ
ධාන්‍ය හා අල වර්ග	කාබේභයිට්, පෝරීන, මේදය, විටමින්, බනිජ ලවණ
ඒළවුල	විටමින්, බනිජ ලවණ, කාබේභයිට්, පෝරීන
පලතුරු	විටමින්, බනිජ ලවණ, කාබේභයිට්
මස්, මාලු, බිත්තර, කරවල, පියලිඇට, රනිල බෝග	පෝරීන, මේදය, විටමින්, බනිජ ලවණ
කිරි, කිරි ආහාර (බටර්, තීස්)	මේදය, විටමින්, බනිජ ලවණ, කාබේභයිට්, පෝරීන
සීනි	කාබේභයිට්
තෙල්	මේදය

දිනකට ගත යුතු ආහාර ප්‍රමාණයේ (ඒකක ගණනේ) උපරිම සීමාවක් හා අවම සීමාවක් පවතී. මෙම සීමාවන් විවිධ සාධක මත වෙනස් වේ.

හය වන ගේණියේ දී ඔබ ආහාර පිශාන ඉගෙන ගත්තා නේදි? ආහාර ගත යුතු අනුපාතය තේරුම් ගැනීම වඩා පහසු වීම සඳහා ආහාර කාණ්ඩ පිශානක ආකාරයෙන් පහත පරිදි නිරුපණය කළ හැකිය.\*



#### 9.10 රුපය

මෙහි 1/2 ක ප්‍රමාණයක් කාබේභයිට් අඩංගු ආහාරවලින් වන අතර ඉතිරි 1/2 තුළ අනිකුත් ආහාර කාණ්ඩ විසිරි ඇති.

\* 2015 වසරේ අප්‍රේල් හඳුන්වා දුන් ආකෘතිය



## භාෂිතයි බලනු

හය වන ශේෂීයේ දී ඉගෙන ගත් සෞඛ්‍යවත් ආහාර ගැනීමේ දී සැලකිලිමත් විය යුතු අංග පුනරීක්ෂණය කරන්න. ඒ අනුව ඔබ වෙළඳපොලට ගොස් පහත සඳහන් ආහාර වර්ග තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු වගුවකින් ඉදිරිපත් කරන්න.

ඒවාවල/ පලනුරු

මාල

මස්

ධාන්‍ය වර්ග

පැකට්/ වින් කළ ආහාර

වතුර බෝතල්



## ආහාර වේල සැලකුම් කිරීමේ දී සලකා බැලිය යුතු කරගතු

- ආහාරවල පෝෂණීය ගුණය ඉහළ මට්ටමක තිබේම
- පැහැය, සුවඳ, රසය ප්‍රියමනාප වීම
- විවිධ පිසීමේ ක්‍රම භාවිත කිරීම
- විවිධත්වයෙන් යුතු ආහාර අඩංගු වීම
- ඒ ඒ කාලවල දී සුලඟ ආහාර දුව්‍යයන් තෝරා ගැනීම



## සෞඛ්‍යයට අනිතකර ආහාරවලින් වළකීමු

අධික තෙල්, සීනි, ලුණු සහිත ආහාර ද, අනිතකර රසකාරක හා වර්ණකාරක යෙදු ආහාර ද, අපිරිසිදු ආහාර ද මෙබේ සෞඛ්‍යයට තර්ජන ඇති කරයි.

## 1. තෙල්, සිනී, ලුණු අධික ආහාර

මේ මගින් බෝ නොවන රෝග වැළදීමේ අවධානම වැඩි වේ.



එක් අයෙකුට දිනකට උපරිමව ගත හැකි සිනී ප්‍රමාණය තේ හැඳි හයකි. මෙයට ආහාරයේ අඩංගු සිනී ද ඇතුළත් වන අතර ආහාරයට අමතරව ගත හැක්කේ සිනී හැඳි දෙකක් පමණි.

එක් අයෙකුට දිනකට උපරිම ව ගත හැකි ලුණු ප්‍රමාණය තේ හැඳි එකකි (ගුෂ්ම් පහකි)

## 2. අහිතකර රස කාරක හා වර්ණ කාරක යෙදු ආහාර

ආහාරයේ රසය හා වර්ණය වැඩි දියුණු කිරීමට ආහාර නිෂ්පාදනයේ දී රස කාරක හා වර්ණ කාරක භාවිත කරයි. මේවා ස්වාහාවිකව හෝ කෘතිමව එකතු කරනු ලැබේ.

අනුමත වර්ණක වුව ද දිගු කාලීන භාවිතය තුළින් විවිධ අතුරු ආබාධ ඇති විය හැකි බැවින් සැම විට ම ස්වාහාවික වර්ණක ගොදු ගැනීම සෞඛ්‍යාරක්ෂිත වේ.

## 3. පිරිසිදු බවින් නොර ආහාර

ආහාර තෝරා ගැනීමේ දී ආහාරවල පිරිසිදු බව ගැන අප සැලකිලිමත් විය යුතු ය. කොපමණ හොඳින් ආහාර තෝරා ගත්ත ද ආහාර පිළියෙල කරන ප්‍රදේශලයාගේ පිරිසිදුකම ද ආහාරයේ ගුණාත්මකභාවය කෙරෙහි බලපැමි ඇති කරයි. එබැවින් ඔබ ආහාර පිළියෙල කිරීමේ දී පොද්ගලික ස්වස්ථාව රැක ගැනීම සඳහා පියවර ගත යුතු ය.



මෙම සඳහා කළ හැකි දේ:

- ආහාර සකස් කරන පුද්ගලයන් සැම විට ම හිස් ආවරණ, අත්වැසුම්, මුබ ආවරණ හා පාචනයන් පැලඳ සිටිය යුතු ය. එසේ ම සුදුසු ආරක්ෂක ඇඟුමකින් සැරසි සිටිය යුතු ය.
- ආහාර පිළියෙල කිරීමට හා අනුහවයට පෙර අත් සෝදා ගත යුතු ය. එසේ ම වැසිකිලි හාවිතයෙන් පසු හා අපවිත දෙයක් අත ගැටීමෙන් පසු පිරිසිදු කිරීමේ දාවනයකින් අත් සෝදා ගත යුතු ය.
- කැපීමක් හෝ තුවාල පවතින විට එය සම්පූර්ණයෙන් ආවරණය කර ගෙන මිස ආහාර හෝ ආහාර ස්පර්ශ වන මතුපිට ඇල්ලීම නොකළ යුතු ය.
- ආහාර මගින් බෝවිය හැකි රෝගයක් (සමේ ආසාදන, පාචනය) ඇති විට ආහාර ඇල්ලීමෙන් වැළකිය යුතු ය.
- ආහාර, ඔරලෝසු, අල්පෙනෙති, කටු වැනි දේ පැලඳ සිටින විට එවා ආහාර සමග මිශ්‍ර විය හැකි බැවින් පරික්ෂාකාරීව ආහාර පිළියෙල කළ යුතු ය.



9.11 රුපය



## ආහාර මිලදී ගැනීමේ දී සභාලකිය යුතු කරනු

1. ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදන දිනය (production date) හා කල් ඉක්වීමේ දිනය (Expiry date) පරික්ෂා කිරීම
2. ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍යවල රස කාරක හා වර්ණ කාරක ආදීය ද ඇතුළත්ව අඩංගු අමුදව්‍ය (ingredients) දක්වා තිබීම
3. ඇසුරුමෙහි SLS ලාංඡනය තිබේදැයි තහවුරු කර ගැනීම
4. ආහාරයේ අලුත් බව
5. පැවුලේ අවශ්‍යතාවන්ට ගැළපීම
6. සතුන් හානි නොකළ, පැඩ්දු නොවූ ජ්‍යෙෂ්ඨ විම
7. අනුහව කරන පුද්ගලයාගේ ස්වභාවයට ගැළපීම  
දිං: රෝගීන් සඳහා,  
ගර්හිණී මවක සඳහා,  
ලදරුවෙකු සඳහා





9.12 රැජය



## පාරමිපරක ආහාර



### භාණිතු බලනු

පහත සඳහන් අවස්ථාවල දී පිසින ආහාර පිළිබඳව වැඩිහිටියන්ගෙන් අසා පොත් පිංචක් සකස් කරන්න.

බුද්ධ පූජා, දේව පූජා, ගාන්තිකර්ම, සාංසික දන, කිරීඅම්මා දන, මගුල් හා අවමගුල් අවස්ථා

උදා: දේවපූජා - මුරුගැනී බත්  
කිරීඅම්මා දාන - කිරියා

### ආහාර සඳහා පාරමිපරකව පැවත එන කුළුබඩු භාවිතය

ස්වාහාවික ආහාරයේ රසය, ගුණය, වර්ණය, සුවඳ දියුණු කිරීම සඳහා ඉතිහාසයේ සිට ම කුළුබඩු වර්ග භාවිත කරන ලදී.

#### කුළුබඩු මගින්:

- ආහාර රුවිය වර්ධනය වේ.
- ආහාර ජීර්ණය පහසු වේ.

අප විසින් භාවිත කරනු ලබන ස්වාහාවික රසකාරක, රසය ලබා දීමට අමතරව ඔග්‍රැස් වශයෙන් ද අපට වැදගත් වේ.

උදා:

1. ඉගුරු - බංධි අස්ථිරණවල දී යොද ගනී.
2. උඩ්හාල් - රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට උදව් වේ.
3. කහ - විෂාලීජ නාශකයක් ලෙස ද මානසික ක්‍රියාකාරිත්වය වර්ධනයට ද ඉවහල් වේ.
4. කුරුදු - ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩික්‍රීමට, ප්‍රතිම ක්සිකාරකයක් ලෙස, ගරීරයේ මෙදය අඩු කිරීමට උදව් වේ.
5. සුදුලිණු - ප්‍රතිඵ්‍යුතු ගුණය, පිළිකා නැසීමේ ගුණය ඇත.



කහ

කුරුදු



සුදුලිණු

9.13 රුපය



## භාෂිතු බලම

පාරමිපරික ආහාර කීපයක් සහ ඒවායෙහි ගුණ පහතින් දක්වා ඇත. මෙම ආහාර සකස් කර ගන්නා ආකාරය ඔබේ ආච්චි, අම්මා, අම්මා, තැන්ද, වැනි වැඩිහිටියෙකුගෙන් අසා වගුවේ රේලය තීරය පුරවන්න.

ආහාරය	ගුණ	සකස් කරන ආකාරය
තැම්බුම් භොද්ධි	ආහාර ජීරණ පද්ධතියේ රෝගවලින් සූචිත ලබන විට (විශේෂයෙන් ම ආහාර අරුවිය ඇති විට) සුදුසු වේ.	
ලුණුකැද (හාල්, ලුණු, වතුර)	වමනය හා පාවනය නිසා ඇති වන විෂලනය වළක්වයි. (අක් හකුරු/කිතුල් හකුරු සමඟ පානය කළ හැකි ය)	
බැදිහාල් කැද (බදින ලද හාල්)	වමනය, පාවනය, විෂලනය වළක්වයි. සහල් බැද ඇති නිසා ජීරණයට පහසුය.	

මෙවැනි තවත් ආහාර වර්ග සොයා වගුව දිගු කරන්න

### සාම්ප්‍රදායික කුම යටතේ ආහාර කළේ තබා ගැනීම

එලද්ව බහුල කාලවල දී වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය කළේ තබා ගැනීම සඳහා ඇත අතිතයේ සිට ම විවිධ කුම අනුගමනය කරන ලදී.

9.5 වගුව

ආහාර කළේ තබා ගන්නා කුම	කළේ තබා ගත හැකි ආහාර
වේලීම 1.හිරු රුම්මියෙන් 2.ගිනි තාපයෙන්	මාල, එළවුල
ලුණු දුම්ම	කරවල, ජාටි, ලුණුදෙහි, අඩි
දුම්ගැස්ස වීම	මස්, මාල
ඇශිරීම - පුවක් කොළවලින් ආවරණය කිරීම	හකුරු
රසායනික කුම - විනාකිරී, මීපැණි, සිනි ආදියෙහි දුම්ම	අව්‍යාරු, මස්, පලනුරු



## පෝෂණ ගුණය වැඩි කිරීමට අප රටේ සාදන පාරමිපරික ආහාර

- කලවම් පලා මැල්ලම
- හත් මාලුව
- දිය බත්
- තලප



ප්‍රවත්පත්වල, සගරාවල ඇති ආහාර සම්බන්ධ දැන්වීම් එකතු කරන්න.

එවායේ ඇති ගුණ, අගුණ පිළිබඳ පන්තියට ඉදිරිපත් කිරීමක් කරන්න.



**පෝෂණදායී ආහාර සපයා ගැනීමට ඔබට දූෂක විය හැක්කේ කෙසේ ද?**

1. මාධ්‍ය ප්‍රවාරණයන් වෙළඳ දැන්වීම පිළිබඳ දැනුම්වත් විම
2. නියමිත වේලාවට, නියමිත පෝෂණයෙන් හෙබි ආහාර ලබා ගැනීම
3. හැකිතාක් ඔබේ නිවසේ සකස් කළ ආහාර පරිභේදනයට තුරු විම
4. පෝෂණයෙන් පිරි කෙටි ආහාර (Healthy Snacks) තෝරා ගැනීම  
තැම්බු කඩල, කවිපි, සවි  
අග්ගලා  
ආටා පිටිවලින් සැදු ආහාර  
හාල්පිටි අභ්‍යා, හැලප, වෙනත් හාල්පිටි හා කුරක්කන් නිෂ්පාදන
5. පැකටි කළ/වින් කළ ආහාර නිසි පරිදි තෝරා ගැනීම

**පැකට් කළ ආහාර භාවිතයට නුසුදුසු අවස්ථා;**

- තැලී තිබීම
- දින ඉකුත් වී තිබීම
- වර්ණය වෙනස් වී තිබීම

**වින් කළ ආහාර භාවිතයට නුසුදුසු අවස්ථා**

- දෙපස පියන හෝ පතුල පිමින් තිබීම
- යම් ස්ථානයකින් තැලී තිබීම
- වින් පළදු වී ආහාර ද්‍රව්‍ය පිටතට කාන්දුවී තිබීම
- දින ඉකුත් වී තිබීම



9.14 රැඳුව

6. ඔබගේ පෝෂණ තත්ත්වය හඳුනා ගැනීම මගින් පෝෂණ ගැටුලු වළක්වා ගැනීම

මේ සඳහා ඔබ නය වන ග්‍රේනියේ දී ඉගෙන ගත් BMI අගය සහ නිසි ඉණෙහි වට ප්‍රමාණය භාවිත කළ හැකි ය. එසේ ම විවිධ පෝෂණ ගැටුලු පිළිබඳ ඔබ දැනුම්වත් විය යුතු ය.



### ගෙවත්ත භා පාසල් වත්ත ආහාර නිෂ්පාදනයට යොද ගැනීම

ගෙවත්තේ හෝ පාසල් වත්තේ ආහාර හෝග වගා කිරීම මගින් ආහාර හෝග නැවුම්ව, එහිනෙද අවශ්‍යතාවට අනුව පහසුවෙන් ලබා ගත හැකි වේ. ඒ මගින් සෞඛ්‍ය ආරක්ෂා වන අතර මුදල් ද ඉතිරි කර ගත හැකි ය.

ගෙවත්ත හෝ පාසල් වත්ත කාර්යක්ෂමව මේ සඳහා යොද ගත හැකි ආකාරය සලකා බලමු.

- ඉඩකඩ පිරිමසා ගැනීම



පෝට්ටි හාවිතය



ඉවත ලන ගේනි හාවිතය

9.15 රුපය



ඉවත ලන ලී පෝට්ටි හාවිතය

- අපතේන් යන ජලය වගාව සඳහා හැකිතාක් යොද ගැනීම



9.16 රුපය - වැනි වතුර ටැකිවලට රස් කොට වගාව සඳහා හාවිත කිරීම

- වගාවේ දී කාබනික පොහොර හාවිතය



9.17 රුපය - කොම්පෝස්ට් කොටු / බලුන්

- වගාවේ කෘමි හානි අවම කර ගැනීම සඳහා ස්වාභාවික ක්‍රම අනුගමනය කිරීම

උද්:

දස් පෙනියා මල් වගා කිරීම (එම සුවදුට කෘමින් පලවා හැරේ)  
අතින් වල්පැල ඉවත් කිරීම  
වගා බිම පිරිසිදුව තබා ගැනීම





## දැන අං දත්තු.....

ଆහාර මගින් ගේරයේ වර්ධනය, ගේරයට ගක්තිය ලබා දීම සහ ආරක්ෂාව යන ප්‍රධාන කාර්යයන් ඉටු කෙරේ. ආහාරවලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ මහා පෝෂ්‍යක සහ ක්ෂේත්‍ර පෝෂ්‍යක ලෙස කොටස් දෙකකට බෙදේ. ගේරයේ මනා පැවැත්ම සඳහා මෙම පෝෂ්‍ය පදාර්ථ දෙවර්ගය ම අවශ්‍ය වේ.

මෙම පෝෂ්‍ය පදාර්ථ විවිධ ආහාර කාණ්ඩවල විවිධ අනුපාතවලින් පවතී. එම නිසා සියලුම පෝෂ්‍ය පදාර්ථ ගේරයට අවශ්‍ය අනුපාතයෙන් ලැබෙන පරිදි ආහාර වේල් සකසා ගත යුතු ය. ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්කාංග සහ ඒවා අවශ්‍ය වන අනුපාතය “ଆහාර පිර්මේචය” සහ “ଆහාර පිගාන” මගින් පැහැදිලි කර ගත හැකි ය.

අධික සීනි, අධික තෙල් හා අධික ලුණු අඩංගු ආහාර කෘතිම රසකාරක සහ වර්ණකාරක යෙදු ආහාර සහ අපිරිසිදු ආහාර භාවිතය සෞඛ්‍යයට අහිතකර වේ.

ଆහාර සැකසීමේ දී හා මිලට ගැනීමේ දී ඒවායේ සෞඛ්‍යයට අනුව ගැන මෙ විමසිලිමත් විය යුතු ය.

පාරම්පරිකව පැවත එන විවිධ සාම්ප්‍රදායික ආහාර සඳහා ස්වාභාවික රස කාරක යොදා ගෙන ඇත. ආහාර කළු තබා ගැනීමට හා පෝෂණ ගුණය වැඩි කර ගැනීමට අතීතයේ සිට විවිධ සාම්ප්‍රදායික ක්‍රම යොදා ගැනේ.

පෝෂ්‍යදායී ආහාර රටාවකට පුරු වීම සඳහා ඔබගේ දායකත්වය ලබා දිය යුතු වේ. ගෙවත්ත හා පාසල් වත්ත ආහාර නිෂ්පාදනයට භාවිත කිරීමෙන් තැවැම් හා පිරිසිදු ආහාර ලබා ගත හැකි ය.



## දැනුම ස්ථක්සුව

1. ආහාරවලින් ගේරයට ලැබෙන ප්‍රධාන ප්‍රයෝගන තුන දක්වන්න
2. ආහාරයෙන් ලැබෙන ප්‍රධාන පෝෂ්‍ය පදුර්ප වර්ග දෙක නම් කරන්න
3. මතා පෝෂක වර්ග තුන නම් කර ඒවා අඩංගු ආහාර වර්ග දෙක බැඟින් දක්වන්න
4. ක්‍රුළ පෝෂක වර්ග දෙකක් නම් කරන්න
5. ඔබ දත්තා තත්ත්ව බහුල ආහාර වර්ග තුනක් දක්වන්න
6. අපට ජලය අවශ්‍ය වන හේතු තුනක් ලියන්න
7. ඔබ ආහාරවේලක් සැලසුම් කිරීමේ දී සැලකිල්ලට ගත්තා කරුණු දෙකක් දක්වන්න

